

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (“සම්මේලනය”) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9 වන වගන්තියෙන් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21.අ වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ, කුඩා හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට (SLFRS for SMEs) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය දරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සම්මේලනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් තැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනය අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සම්මේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සම්මේලනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සම්මේලනයේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සම්මේලනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සම්මේලනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සම්මේලනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සම්මේලනය කටයුතු කර ඇති බව,

- සම්මේලනයේ සම්පත් සකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු.63,861,199 ක් සහ රු.12,663,122 ක් වූ ලැබිය යුතු ශේෂයන් පිළිවෙලින් වසර 2 සිට 5 දක්වා සහ වසර 05 කට වැඩි කාලයක් අයකරගෙන නොමැති අතර 2024 දෙසැම්බර් 31 වන විටත් එහි ගිණුම්වල භාතිකරණ සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.	2025 සිට ලැබිය යුතු ගිණුම්වල අයකර ගත නොහැකි ශේෂයන් හඳුනාගෙන ඒවා භාතිකරණය කිරීමට එකඟ වෙමි.	තවදුරටත් ප්‍රමාදයකින් තොරව හිඟ මුදල් අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

1.5.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ශේෂයන් රු.174,939,946 ක් වූ අතර ඉන් රු.20,137,004 ක මුදලක් මෙම වාර්තාවේ දින වන විටත් වසර 3 සිට 5 දක්වා කාලයක් තිස්සේ නිරවුල් නොකර පැවතුනි.	දැනට මෙයින් රු.154,759,203 ක මුදලක් නිරවුල් කර ඇත.	ප්‍රමාදයකින් තොරව, ගෙවිය යුතු මුදල් පියවීමට කඩිනම් පියවර ගත යුතුය.

1.5.3 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අත්තිකාරම් රු.591,484 ක් සහ රු.276,040 ක් පිළිවෙලින් වසර නවයක් (09) සහ වසර දෙකක් (02) කට වැඩි කාලයක සිට පැවත එන අතර මෙම වාර්තාවේ දින දක්වාම පියවා නොතිබුණි.	රු. 591,484 ක මුදල පියවිය නොහැකි බවත්, විධායක කමිටුවේ අනුමැතියට යටත්ව එය ගිණුම්වලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටිමි.	අත්තිකාරම් පියවීමට කඩිනම් පියවර ගත යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 16 වන වගන්තිය	සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදල් ඊළඟ මාසයේ අවසාන දිනයේදී හෝ ඊට පෙර ප්‍රේෂණය කළ යුතුය. කෙසේ වෙතත්, දායක මුදල් ප්‍රේෂණය කිරීමට සම්මේලනය අපොහොසත් වී තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂය තුළ රු. 40,000 ක අධිභාරයක් පනවා තිබුණි.	2022 දී යෙහවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්මේලනය තහනම් කිරීමෙන් පසු නියමිත වේලාවට ගෙවීම කිරීමට බලධාරියෙකු නොසිටී බැවින් මෙම අධිභාරය ගෙවීමට සිදු විය.	පනතේ විධිවිධානවලට අනුකූල වීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනවල කටයුතු සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 15 දින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහය			
(i) 3 (iii) වගන්තිය	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන සම්මේලනය විසින් බැංකු ජංගම ගිණුම් දහතුනක් (13) පවත්වාගෙන ගොස් තිබුණි.	ගිණුම් දෙකකට වඩා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. මෙම කාරණය පසුගිය වසරවලදී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇත.	මාර්ගෝපදේශවල විධිවිධාන අනුගමනය කළ යුතුය.
(ii) 3(iv) වගන්තිය	2022 දෙසැම්බර් 31 දිනට රු.373,142,353 ක් වටිනා ස්ථාවර වත්කම් සඳහා කිසිදු සත්‍යාපනයක් සිදු කර නොතිබුණි.	2022 සහ 2023 දී දේශපාලන මැදිහත්වීමක් ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර තහනමක් පනවන ලදී. එමනිසා, පෙර වර්ෂවල දී කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට නොහැකි විය.	මාර්ගෝපදේශවල විධිවිධාන අනුගමනය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.51,309,071 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 197,270,585 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.248,579,656 ක වර්ධනයක් නිරීක්ෂණය විය. පෙර වර්ෂය සමග සැසඳීමේදී, මෙම වර්ධනයට විදේශ විනිමය හුවමාරු ලාභය රු.99,002,901 කින් වැඩිවීම සහ සුපර් ලීග් ආශ්‍රිත වියදම් රු.103,121,660 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්, ඉකුත් වර්ෂය සමග සසඳා විශ්ලේෂණය කර වැඩිවීම් හෝ අඩුවීම්වල ප්‍රතිශතයන් පහතින් දක්වා තිබේ.

විස්තරය	2022 දෙසැම්බර් 31 දිනට වටිනාකම	2021 දෙසැම්බර් 31 දිනට වටිනාකම	විචලනය	
			$\left[\begin{array}{c} \text{හිතකර/} \\ \text{(අහිතකර)} \end{array} \right]$	ප්‍රතිශතය
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	%
ආදායම්				
FIFA දායකත්වය	375.93	218.75	157.18	71
මූල්‍ය ආදායම සහ වෙනත්	37.98	13.53	24.45	181
ආදායම්				
විදේශ විනිමය හුවමාරු ලාභය	134.27	35.27	99.00	281
වියදම්				
පාපන්දු ආශ්‍රිත ඉසව් සහ	330.32	285.03	(45.29)	16
තරභාවලි වියදම්				
මෙහෙයුම් වියදම්	122.61	137.07	14.46	10
ලීග් සහ පාපන්දු සංවර්ධන	30.98	23.10	(7.88)	34
වියදම්				
සුපර් ලීග් ආශ්‍රිත වියදම්	12.96	116.08	103.12	89

සම්මේලනය වෙත ලැබෙන FIFA දායකත්වය යොදා ගනිමින් පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වියදම් වැඩි කිරීම කෙරෙහි විධායක කමිටුවේ අවධානය යොමු විය යුතුවේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2013 ජනවාරි 01 සිට 2017 ජූලි 31 දක්වා කාලය තුළ සිදු කරන ලද මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු මූල්‍ය කළමනාකරුගෙන් රු.48,388,399 ක මුදලක් අයකර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. තවද, ඔහුට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල වර්තමාන තත්ත්වය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ HC-CRM 4563/2023 නඩු අංකය යටතේ නඩුවක් දැනටමත් විභාග වෙමින් පවතී.	නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 ඔක්තෝබර් 27 දිනැති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් පලකරන ලද ක්‍රීඩා රෙගුලාසිවල III කොටසේ xiii ඡේදවලට අනුව සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන සෑම මූල්‍ය වර්ෂයක්ම අවසානයේ සිට මාස දෙකක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද්දේ 2025 අප්‍රේල් 02 වන දින දීය.	2022 සහ 2023 දී සම්මේලනය තහනම් කරන ලදී. එබැවින්, මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා විධායක කමිටුවක් පත් කර නොතිබුණි.	ක්‍රීඩා නීති රීති පිළිපැදිය යුතුය.